

මගේ අංකය NP/07/10/02/162  
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,  
උතුරු පළාත,  
යාපනය.  
22.11.2019

ප්‍රධාන ලේකම්,  
ආණ්ඩුකාරවර ලේකම්  
අමාත්‍යාංශ ලේකම්වරුන් ,  
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්,  
දෙපාර්තමේන්තු ප්‍රධානීන්,  
උතුරු පළාත.

### උතුරු පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III හා II වැනි ගෞණියේ තහතුරු දරණ නිලධාරීන් සභාව වූ 1 වැනි හා 2 වැනි කාර්යක්ෂමතා කඩුම් විභාගය – 2017 (I) (2019)

ඉහත සභාන් තහතුරු දරණ නිලධාරීන් සභාව වන කාර්යක්ෂමතා කඩුම් විභාගය එම තහතුරු වලට ආදාළ සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ 10 වැනි හා 01 වන ඇමුණුම හා 02 වන ඇමුණුම ප්‍රකාර 2020 වන ව්‍යුහයේ ජ්‍යෙෂ්ඨ මාසය වන විට යාපනය හා ව්‍යුහියාවේ පැවත්ත්වීමට නියමිත බව මෙයින් දැන්වා සිටිම්. ප්‍රමාණවත් අයදුම්පත් තොලැනීම හෝ වෙනත් කුමක් හෝ කරුණු මත විභාග මධ්‍යස්ථානයක් අවලංගු කිරීමේ බලනල රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා සතු වේ.

#### 2.0 සුදුසුකම් :-

- නිලධාරීයක් කාර්යක්ෂමතා කඩුම් විභාග දෙකටම එකතු පෙනී සිටිය තොගකි ය.
- අයදුම්පත් හාරහන්න අවසාන දිනට අයදුම්කරුවන්, III වැනි ගෞණියේ නිලධාරීන් පළමුවනි කාර්යක්ෂමතා කඩුම් විභාගයටද, II වැනි ගෞණියේ නිලධාරීන් දෙවනි කාර්යක්ෂමතා කඩුම් විභාගයටද පෙනී සිටිමට සුදුසුකම් ලෙති.
- එමත් ම මේ දක්වා මෙම විභාගය සම්පූර්ණ කර තොමැති නිලධාරීන්ද මෙම විභාගයට පෙනී සිටිමට සුදුසුකම් ලෙති.

#### 3.0 අයදුම්පත්‍යය

- අයදුම්පත්‍යය මෙම වකුලෝධය සමග අමුණා අඩි ආදර්ග ආකාති පත්‍රයට අනුකූල විය යුතුය. එම ආදර්ග අයදුම්පත්‍යය අනුව අපේක්ෂකයින් තම අයදුම්පත්‍යය සකස් කරගත යුතු අතර, ඒ අනුව සකස් කරන ලද අයදුම්පත්‍යය අපේක්ෂකයින් තම දෙපාර්තමේන්තු ප්‍රධානියා මෙයි 2019.12.20 වන දින හෝ රට පෙර ලැබෙන සේ ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, උතුරු පළාත, අංක:393/48, කොට්ඨාස පාර, යාපනය යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් යොමු කළ යුතුය.
- අයදුම්පත් බහා එවත් ලෙන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ “උතුරු පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III හා II ගෞණියේ නිලධාරීන් සභාව වන 1වැනි හා 2වැනි කාර්යක්ෂමතා කඩුම් විභාගයේ 2017 (I) (2019)” යනුවෙන් විභාගයේ තම සභාන් කළ යුතුය. අයදුම්පත් හාර ගන්නා අවසාන දිනට පසුව ලැබෙන අයදුම්පත් හා ආදාළ තොරතුරු සපයා තොමැති අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

#### 4.0 අපේක්ෂකයින්ගේ අනන්‍යතාව :-

අපේක්ෂකයින් විභාග ගාලාව තුළ දී පෙනී සිටින සැම විෂයයක් පාසාම විභාග ගාලාධිපති සැහීමකට පත් වන පරිදි ස්වකීය අනන්‍යතාව මැස්පු කළ යුතුය. ඒ සභාන් පහත සභාන් ලියකියවිවිෂින් එකක් විභාග ගාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.

- (i) පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවන් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත.
- (ii) වලංගු ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය. ( pass port )
- (iii) වලංගු රෝගුරු බලපත්‍රය

ඉහත සඳහන් ලියවිල්ලක් හෝ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අයදුම්කරුවෙකුගේ අපේක්ෂකත්වය අවලංගු කිරීමේ බලනල නිරීක්ෂක සතුය.

#### 5.0 අයදුම්පත් :-

- අංක 1 සිට 6 දක්වා පේදයන් පළමුවන පිටුවටද අනෙක් ජේද දෙවන පිටුවටද ඇතුළත් වන පරිදි ‘ඡ් 4’ ප්‍රමාණයේ කඩ්දාසියක පරිගණකය මගින් සකස් කරගත් අයදුම්පත නිවැරදිව හා පහැදිලිව අයදුම්කරුගේ අත් අකුරුන්ම පිටිය යුතුය.
- අයදුම්පත මේ සමාය යොමු කර ඇති ආකාතිය පරිදිම සකස් කර අයදුම් කළ යුතු අතර, අයදුම්තුයේ ජායා පිටපතක් හෝ අමතර පිටපත් භාර ගනු නොලබන බව අවවාද කරනු ලැබේ.
- ආදර්ශ අයදුම්පත්වය අනුකූල තොවන සහ අසම්පුරේණ තොරතුරු සපයා ඇති අයදුම්පත් දැනුම දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.
- ඉදිරිපත් කර ඇති විභාග දැනුවේමේ සඳහන් වන ආකාති පත්‍රයට අනුකූල ද යන්න තම අයදුම්පත පිළිබඳව අපේක්ෂකයා අවධානය යොමු කළ යුතු අතර එහි ජායා පිටපතක් තමන් ලෙ තබා ගැනීම ප්‍රයෝග්‍රමවත්වනු ඇත.

#### 6.0 විභාග ගාස්තු :-

- 6.1 පළමුවරට මෙම විභාගයට පෙනී සිටින නිලධාරීන් විසින් විභාග ගාස්තුවක් ගෙවිය යුතු නොවේ.
- 6.2 විභාගයට පෙනී සිටි අනෙක් නිලධාරීන් විසින් එක් විෂයකට රු 250.00 ක් වචිනා මුදල් ඇශ්වුමක් ද එක් විෂයකට වැඩි විෂයන් වලට රු 500.00 ක් වචිනා මුදල් ඇශ්වුමක් ද උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහා ලේකම් ගේ තමත හා යාපනය මධ්‍යම තැපැල් කාර්යාලයෙන් මරු කරගත හැකිවන පරිදි උතුරු පළාත් පිහිටි මිනැම තැපැල් කත්තොරුවකින් මුදල් ගෙවා ඇශ්වුමක් ඉදිරිපත් කළ යුතුයි.
- 6.3 මුදල් ඇශ්වුමේ ජායා පිටපතක් අයදුම්කරු ලෙ තබා ගැනීම ප්‍රයෝග්‍රමවත් වන අතර මෙම ගාස්තු තැවත ගෙවනු නොලැබේ. එමත් ම වෙනත් විභාගයක් සඳහා මෙම ගාස්තුව මරු කිරීමේ අවස්ථාව නොලැබේ.

- 7.0 අයදුම්පත් යොමු කර ඇති නිලධාරීන්ට පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහා ලේකම් විසින් ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ. අපේක්ෂකයකුට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම ඔහු/ඇය විභාගයට ඉදිරිපත් විමට සුදුසුකම් සපුරා ඇති බවට පිළිගනීමක් ලෙස තොසැලිකිය යුතුය. විභාගයට පෙනී සිටින නිලධාරීන් විසින් විභාග ගාලාධිපති වෙත මුළුන්ගේ අන්සන සහතික කරවා ගත් ප්‍රවේශ පත්‍ර ඉදිරිපත් කළ යුතුය. එවතින් ප්‍රවේශ පත්‍ර තොමැතිව විභාගයට පෙනී සිටමට ඉඩදෙනු නොලැබේ. යම් අපේක්ෂකයකුට විභාගයට දින 03 ට පෙර ප්‍රවේශපත් නොලැබුන් තම ඔහු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහා ලේකම්ට ඒ බවට පහත සඳහන් විස්තර සමඟ දක්වා එවිය යුතුය.

- ආයාචනා ලිපිය
- ඉල්ලුම්පත්වයේ පිටපත
- මුදල් ඇශ්වුමේ සහතික කළ පිටපත
- අයදුම්පත තැපැල් කළ තැපැල් කාර්යාලය, ලියාපිංචි අංකය හා දිනය
- ප්‍රවේශ පත්‍රය යොමු කළ යුතු ගැක්ස් අංකයක් (Fax No)

- 8.0 මෙම විභාගයට අදාළ ප්‍රවේශ පත්‍ර ලැබේ ඇති නිලධාරීන්ට විභාගයට පෙනී සිටිමට හැකිවන පරිදි දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් ආයතන සංග්‍රහයේ සේස පරිව්‍යේදයේ 19 වන වගන්තිය පරිදි කටයුතු කළ යුතුය.

- 9.0 නිලධාරීන් මෙම විභාගය සමත් විම සඳහා පෙනී සිටින එක් එක් විෂයන්ට සමස්ථ ලකුණු වලින් 40% කට තොඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගත යුතු ය.

- 10.0 මෙම විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ විභාග ප්‍රතිඵල උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහා ලේකම් විසින් නිකුත් කරනු ලැබේ.

#### 11.0 විෂය මාලාව :-

- 1 වන හා 11 වන කාර්යක්ෂමතා කඩුම විභාගයට අදාළ විෂමාලාවන් 1 හා 11 වන ඇමුණුමේ දක්වා ඇත.

- 12.0 මෙම වකුලේඛයේ සඳහන් දැන්වීම මගින් අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු/ කාර්යාල යටතේ සේවය කරන අදාළ තිබෙන් දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම මේ භා සම්බන්ධ තොරතුරු උතුරු පළාත් සහාව මෙම වකුලේඛයේ ලබා ගත හැකිය.

**සැලිකිය යුතුයි :** මෙම වකුලේඛයේ භාජා මාධ්‍යයන්හි යම්කිසි වෙනසක් දක්නට ලැබේ නම් දෙමළ භාජා මාධ්‍යයට ප්‍රමුඛ ස්ථානය ලබා දිය යුතුයි අදාළ විභාග දැන්වීම් මගින් විධිවිධාන තොකරන ලද කිසියම් කරුණක් වෙතොත් එම කරුණ සම්බන්ධයෙන් වූ තීරණය පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාව ලේකම්වරයාගේ තීරණය අවසන් තීරණය වනු ඇත.

#### **අ.සේවකාලෝන්දරන්**

ලේකම්,  
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාව,  
උතුරු පළාතා.

## විෂය මාලා

### අමුණුව I :

#### 1 වැනි කාර්යක්ෂමතා කඩ්දම විභාගය (111 වැනි ගේසීය)

1. කාර්යාල ක්‍රමය	විෂය අංක (01)	කාලය පැය 01 දි	ලකුණු 100
2. හිඹුම් ක්‍රමය	විෂය අංක (02)	කාලය පැය 01 දි	ලකුණු 100
3. පරිගණක පරික්ෂණය	විෂය අංක (03)	කාලය පැය 02 දි	ලකුණු 100

#### 1. කාර්යාල ක්‍රමය

රජයේ කාර්යාලවල භාවිතා වන කාර්යාල ක්‍රම පිළිබඳ මූලික දැනුම, එම දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාව, රාජකාරී ලිපි භා ලියකියවිලි අභ්‍යන්තරී පරිදි තේරුම ගැනීම භා කෙටි සටහන් මගින් තම අදහස් භා නිරීක්ෂණ ස්ථිර වශයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව, නියෝග පරිදි ලිපි සකස් කිරීමේ හැකියාව යනාදි කරනු ලැබේ.

#### 2. හිඹුම් ක්‍රමය

රජයේ කාර්යාලවල භාවිතා වන මූලික හිඹුම් ක්‍රම සම්බන්ධයෙන් වූ මූලික දැනුම මා මුදල් පාලන පොත් වල ක්‍රියාකාරකම පිළිබඳ පැහැදිලි කිරීමේ භා හැකියාවන් පිළිබඳ පරික්ෂා කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

#### 3. පරිගණක පරික්ෂණය

(i) තොරතුරු තාක්ෂණය පිළිබඳ සාරාංශය

(ii) වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය

(iii) ගොනු කළුමනාකරණය

(iv) පද සකසීම (Word Processing)

මූලික නිපුණතා, තිරය සම්බන්ධ සේඛීසිය, අකුරු නිවැරදි කිරීම, ගදා සකසීම, අකුරු භා ගෙවිලිය, ජේද් සකසීම, ජේලි අතර හිඳුස මරු කිරීම, ටැබ් සකසුම (Tab Setting), වචන සෙවිල භා විකල්ප, වැරදි අකුරු භා ව්‍යාකරණ, සමාන වචන, වැඩසටහන් භාවිතය, පිටු සකසීම, ලියකියවිලි මුද්‍යණය කිරීම, ලේඛන සකස් කිරීම, පෙළ වර්ග කිරීම, (sorting texts) ගොනු කළුමනාකරණය, තැපැල් එකාබද්ධ කිරීම (Mail Merging), මැකුණ්ස් සමග වැඩ කිරීම (working with macros).

(v) පැතුරුමීපත (Spread Sheets)

මූලික හැකියාවන්

තිර්මාණය

නිවැරදි කිරීම

වැඩසටහන් භා වෙශය, ඇතුළු කිරීම භා මකා දැමීම (Insertion and Deletion)

දැන්ත වර්ග කිරීම

කෙටුම් පත් තිර්මාණය

මුද්‍යණය කිරීම

මැකුණ්ස් සමග වැඩ කිරීම (working with macros)

ගොනු කළුමනාකරණය

(vi) දන්ත සම්දාය (Data Base)

මූලික නිපුණතාවයන් සඳහා හඳුන්වීම

ආකාතීන්

එශ්කාබද්ධ කරන ලද ආකාතීන්, උත්පනන ආකාතීන් (Popup Forms)

සාකච්ඡා භා පණිව්ච පෝට්ටි (Dialog and Message Boxes)

විමුළුම (Queries)

වර්ග කිරීම

වාර්තා ලබා ගැනීම (Obtaining Reports)

මැකුණ්ස් භාවිතය (Working with Macros)

(vii) ඉදිරිපත් කිරීම / නිදර්ශනය (Presentation / Illustration)

මූලික නිපුණතා, නිවැරදි කිරීම, ආකාතීකරණ ආකාතී පාවිච්ච කිරීම, ජායාරුප භා සිනියලි, ප්‍රස්ථාර අත්‍යුත් කිරීම, විනිවිදක රුප කාව භා බලපෑම් සැපිවිකරණය, රුප තිර්මාණය, සිදුවීම දර්ශන මෙවලම භාවිතය, මූලධර්ම සකස් කිරීම, රුප කාව භා සටහන් මුද්‍යණය

**(viii) අන්තර් ජාලය (Internet)**

අන්තර් ජාලය පිළිබඳ හඳුන්වීම ජාත්‍යාන්තර ජාලකරණය සෙවීම කුමය අන්තර් ජාල හාවතය

**(ix) විද්‍යුත් තැපෑල (E-Mail)**

හඳුන්වීම, මූලික නිපුණතා විද්‍යුත් තැපෑල් ලබා ගැනීම, විද්‍යුත් තැපෑල් යැවීම, ජ්වාව පිළිතුරු සැපයීම, සම්බන්ධීකරණ හාවතය, වාසගම වල නිර්මාණය හා හාවතය, තොරතුරු සැකසීම.

### විෂය මාලා

අභ්‍යන්තර 11

2 වන කාර්යක්ෂමතා කඩුම් විභාගය ( 11 වන ගෞරීය)

1. ආයතන සංග්‍රහය හා කාර්ය පටිපාටින්	විෂය අංක (04)	කාලය පැය 2 දේ	ලකුණු 100
2. මුදල් රෙගුලාසින් හා රුපුරු ප්‍රසම්පාදන කටයුතු	විෂය අංක (05)	කාලය පැය 2 දේ	ලකුණු 100

**1. ආයතන සංග්‍රහය හා කාර්ය පටිපාටින්**

පරිච්ඡේද :- VI, VII, VIII, XII, XIII, XIV, XVII, XXIV, XXV, XXVI, XXVII, XXVIII, XXX, XXXIII, XLVII, XLVIII රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටින්

**2. මුදල් රෙගුලාසින් හා රුපුරු ප්‍රසම්පාදන කටයුතු**

පරිච්ඡේද :- I, II, III, IV, V හා රුපුරු ප්‍රසම්පාදන කටයුතු